

මූඛ ධර්ම සංකල්ප

<https://puredhamma.net/key-dhamma-concepts-that-have-been-hidden/>

බුද්ධ පරිනීර්වාණයෙන් වසර දැහසක් අතුවත සමහර මූලික ධර්ම සංකල්ප විකාශනී විය. බොද්ධ කාන්ති වල (පෙරවාද කාන්ති අතුවුව) දැක්වුන සමහර වැදගත් සංකල්ප බුද්ධ ධර්මයට කොතරම් ගැලපේද/අනුකූලදැයි මට නිරත්තරයෙන් වඳ දුන් ගැටළු රාශියක් විය. නිදුසුනක් වශයෙන් අතිවිව, අනත්ත්, ගුන්තා පිළිබඳ විස්තර අපැහැදිලි අර්ථවත් නැති බව මට පැහැදිලි ලෙසම පෙනුනි. එසේම, සමහර පාලි පද රාශියක්ම සඳහා දී තිබූ තොගෙලපෙන අර්ථ කථනයෙන් අතර මා අතරමංවූ බවක් දැනුනි. නිදුසුනක් වශයෙන් සම්මත පෙරවාද පොත් වල පමනක් සංකාර යන්නට අර්ථ තුනක් දී ඇත. සත්‍ය බුද්ධ ධර්මය මා හඳුනාගත්තේ ශ්‍රී ලංකාවේදී බොද්ධ නිකුත්ත් වහන්සේලා දෙනමකගේ උතුම් ධර්ම දේශනාවලට සවන් දීමෙනි. එම දේශනාවලට සවන් දීමෙන් සංසාර, සම්මා සහ සංකාර යන සංකල්ප මම සක්සුදක් යේ පැහැදිලි කර ගත්තෙමි.

“සං” යන්නෙන් අදහස් කරන්නෙන් කුමක්ද? (සංසාර යන්නෙහි අදහස)

<https://puredhamma.net/key-dhamma-concepts-that-have-been-hidden/what-is-san/>

1. ඉතා වැදගත් පදයක් වන “සං” යන්නෙහි නියම අදහස වසර දැහස් ගනනක් සැගවී තිබුනි. සං යනු ඩුම් තල 31 කින් යුත් “මේ ලෝකයේ ” අපගේ (පිටත්ව සිටීමේදී) පැවත්මේදී අප රැස් කළ තොද හා නරක සියල්ලය. “The Grand Unified Theory of Dhamma” කියවන්න.

2. අප රුස්සේ කරගන්නා දේට “සං” යයි හැඳුන්වීමට හේතුවක් ඇත. පාලි හා සිංහල භාෂා දෙකෙන්ම අංක වලට කියන්නේ සංඛ්‍යා කියාය. සංඛ්‍යා = “සං” + “ඛ්‍යා”, ඉන් අදහස් වන්නේ “සං = එකතු කිරීම සහ වැඩි කිරීම ”+“ ඛ්‍යා = අඩු කිරීම සහ බෙදීම”. සංඛ්‍යා යන පදය එකතු කිරීම, වැඩි කිරීම සහ අඩු කිරීම, බෙදීමට යොදාන පදය වේ. මින් “සං” යන්නෙන් ගොඩ ගැසීම හෙවත් එක් රුස්සේ කිරීම යන අදහසද “ඛ්‍යා” යන්නෙන් ඉවත් කිරීම හෝ ප්‍රහිතා කිරීම යන අදහසද දෙයි. එමතිසා අපගේ සංසාරේක ගමනේදී අප කරන්නාවූ දේ පෙන්වාදීමට “සං” භාවිතා කෙරේ. පහත නිදුසුන් බලන්න.

“ඛ්‍යා” හෝ “කාය” යොදාගන්නේ ඉවත් කිරීම යන අදහස පෙන්වා දීමටය. රාග , ද්වේෂ, මෝහ යන (ක්මේශ) කෙලෙස් ඉවත් කිරීමන් නිවන සාක්ෂාත් කළ හැක, එනිසා නිවන “ රාගක්බය”, “ද්වේෂක්බය” සහ “මෝහක්බය” වේ.(“රාගක්බයෝ නිඩ්බානං , ද්වේෂක්බයෝ නිඩ්බානං” මෝහක්බයෝ නිඩ්බානං).

මෙය දැන ගැනීමෙන් සංකාර, සංසාර, සංඟේ ,සම්මා යන පද මූලය අවබෝධ කර ගත හැක. මෙම පද කිහිපයක් විමසා බලමු.

3. කෙසේවෙතත්, සංකාර සහ අනිසංකාර අතර වෙනස පැහැදිලි කරගත යුතුය. තුම් තල 31 කින් යුත් “මේ ලෝකයේ ” අපගේ ජීවිතය පවත්වාගන යාමට අප කරන්නාවූ සකම දෙයක්ම එනම් ග්වසනය, ආච්චීම, ආහාර ගැනීම යන සියල්ලම සංකාර වලට අයත්ය. අරහත් පුද්ගලයකට පවා පරිතිර්වාණය තෙක් සංකාර වල යොදීමට සිදුවේ. සමහර සංකාර අලෝඛ, අද්වේෂ සහ අමෝහ මුල්බූ හේතු නිසා ඇතිවේ. “ ඔසලමුල පරිව්ව සමුප්පාද ” කියවන්න. අනෙක් සංකාර උපදින්නේ අවිද්‍යාව නිසා ඒවාට මුළු වී ඇත්තේ ලෝඛ, ද්වේෂ සහ මෝහ (මුලාව)යයි.” **අකුසලමුල පරිව්ව සමුප්පාද**” කියවන්න.

අනිසංකාර පදයේ “අති” යන්නෙන් “ප්‍රබල” හෝ “ගොරෝසු” යන අදහස දෙයි. සංකාර , අනිසංකාර වන්නේ පරිව්ව සමුප්පාද වතුයට අනුව “වතු කියාවලිය” නිසාය. **නිවන - තේරේම් ගැනීමට අපහසුද?**” කියවන්න. සංසාර වතුය හෙවත් නැවත නැවත ඉපදිමට අධාරක හේතුව වන්නේ අනිසංකාර ය. දුගති (පහත තුම් තල සතරෙහි) වල උත්පත්තිය ලැබීමට හේතු වන ලෝඛ, ද්වේෂ සහ මෝහ (මුලාව) යෙන් අප රුස්සේකර ගන්නා අකුසල්, අප්‍රත්‍යාහාර සංකාර සේ සරලකේ. සුගති (මනුෂ්‍යලෝකයේ සිට ඉහළ තුම්

තල) භුමි තල වල උත්පත්තිය ලබේමට හේතු වන අලෝඛ, අද්වීජ සහ අමෝහයෙන් යුතුව රැස්කර ගන්නා කුසල්, ප්‍රත්‍යාංශ සංකාර සේ සැලකේ. මේ දෙඳාකාරයම ප්‍රහරුත්පත්ති ක්‍රියාවලිය දෑර්ස කරයි. කෙසේවෙතන්, කුසල් රැස් කිරීම අපට අවශ්‍යයය (i) එය අප අයහපත් දේ කිරීමෙන් වලකාලයි, (ii) හරි දැක්මෙන් හා අනිපායෙන් කලාත් එය අපගේ මනස පිරිසිදු කිරීමට උපකාරී වේ.

4. තවත් වැදගත් පදයකි “මා”. “මා” යන්නෙන් අදහස් වන්නේ නිදහස් වේවා හෝ යමෙකින් ගැලවේවා යන්නයි. පහත නිදුසුන් බලන්න.

“ මා හෝති පාති ජාති ” අදහස්: “නැවත නැවත ඉපදිමෙන් නිදහස් වේවා ”

“ මා මේ බාල සමාගමෝ ” අදහස්: “ අධාර්මිකයින් හා අසුරට පත් නොවේවා ”

5. එවැනි පාලි පද වල නියම අදහස දැනගැනීම ධර්මයේ එන බොහෝ වැදගත් පාලි පද හා පාදි පැහැදිලිව අවබෝධ කර ගැනීමට උපකාරී වේ.

සංකාර = සං + කාර = භුමි තල 31 කින් යුත් “මේ ලෝකයේ ” අපගේ පැවත්මේදී (පිටත්ව සිටීමේදී) අප කළ හොඳ හා නරක ක්‍රියා සියල්ල. සියලු ක්‍රියා නතර වන්නේ පිරිනිවීමෙන් පසුවය (අර්හත් එලයට පත් පුද්ගලයෙකුගේ මර්ණය පරිනිඩ්බාන තෙවත් පිරිනිවීම සේ හැඳින්වේ .

අනිසංකාර = අනි + සංකාර = දෑර්ස ප්‍රහරුත්පත්ති ක්‍රියාවලියට හේතු වන නැවත නැවත කරන්නාවූ ප්‍රබල ක්‍රියා අනිසංකාර ය. මෙයට ප්‍රත්‍යාශය ක්‍රියාද අඩංගුය.

සංසාර = සං + සාර (සාරවත් හෝ එලඳායි) = “ සං ” සාරවත් හෝ එලඳායි යයි අභිත් ප්‍රත්‍යාශක්ෂය හෝ සංඡාතනය.

සම්මා = සං + මා (අත්හැර දැමීම, ඉවත්වීම හෝ නිදහස් වීම යන අදහස) = සං අත්හැර දැමීම. සම්මා දිවියි යනු සංසාරයට බැඳ තබන්නාවූ වැරදි දෘශ්‍ය (දෑර්ගණුය) අත්හැර දැමීම.

සංඛු = සං + ගු (ගු යනු දැනුවත්බව) = සං ගැන දැන සිටීම හෝ අවබෝධය. එය ඇත්තෙන්ම සිදුවන්නේ නිවන සාක්ෂාත් කළ පසුය. එතෙක් සංඛු විකෘතිව හෝ පටලයකින් ආවර්ණය වී ඇත්තා යේය. අප යම් වස්තුවක් රේස මලක් යයි සිනමු, හඳුනාගන්නා විට සාමාන්‍යය සම්පූදායානුකූල කුමයට මලක් සේ හඳුනාගනී. අරහත් බව ට පත්වන තෙක් යමක යටා තත්ත්වය නොදැකී. එහෙයින් නිවන සාක්ෂාත් කරනා තෙක් අප ලබන්නේ විකෘති (විපරීත) සංඛුය.

සංදිරියිකේ = සං + දිරියි (දිරියි යනු දැක්ම) = "සං" දැකීමට ඇති හැකියාව. යමෙක් සංදිරියිකේ වන්නේ සේවාන් එලයට පත්වූ පසුය. බොහෝ පොත් වල සඳහන් වන්නේ නොගැලපෙන අදහස් වන ස්ව-ප්‍රත්‍යාශ්‍ය, න්‍යාමිකව පැහැදිලි, මෙහි දැන් දක්නට හැකි, යනාදි වශයෙනි.

සංගායනා = සං + ගායනා (ගායනා යනු ගෙනවා යන්නයි) = ධර්මය මත් පරපුරට ප්‍රථානය කිරීමට ගායනා කර (කට පාඩිලින් ගායනා කර) සං (ශේවා ඉවත් කළ හැකි අන්දම) කාන්ඩ ගත කර සංවිධානය කිරීම. බුද්ධ පරිනිර්වානයෙන් තෙමසකට පසු පලමු සංගායනාව පැවත්වූයේ බුද්ධ දේශනා සියල්ල කුමවත්ව සකස් කිරීමය.

සංවර = සං + වර (යනු හැසිරීමෙන් "සං" අන්හරීම.
"සංවරන්නේන ගිලෝ" යනු ගිලය යනු යහපත් හැසිරීමයි. විශේෂ දිනකදී පමනක් නොව ගිලය දිනපතාම දිනකට පැය 24 ක්ම පවත්වා ගත යුතුය. "සං සමාදානං තං වතං" විශේෂ දිනකදී පමනක් පත් සිල් හෝ අටසිල් සමාදන් වන්නේ නම් එය වතාවත් (වත) හෝ සිරත් විරත් ගනයට වැට්ටේ. එවත් වතාවත් ආරම්භකයන් වශයෙන් සුදුසු වුවත් යමෙක් ධර්ම අවබෝධයත් සමග අනහරේ දැමිය යුතුය.

සංවේග = සං + වේග (යනු වේගය) = ප්‍රබල, "සං" නිසා ඇතිවන ප්‍රබල ආවේග

සංයෝග = සං + යෝග (යනු බඳීම) = "සං" නිසා ඇතිවන බඳීම්

සංසිද්ධිම = සං + සිද්ධිම (යනු සිද්ධියාම හෙවත් වාෂ්ප වීම, ඉවත්කිරීම) = සං ඉවත් කිරීම, නිදසුනක් වශයෙන් සබඩාසට සූත්‍රයේ සඳහන් පියවර 7 මගින් සං ඉවත් කිරීම. මෙය නිරාමිස සූඛ හෙවත් නිවත් සූව ලබා දෙයි.

සංසුන් = සං + සුන් (යනු විනාශ කරනවා, පොදු වහරේ යෙදෙන “සුන්සුන්” වැනි පද වෙත යොමු කිරීමට කැමත්තේතෙම) = යමෙකුගේ සං විනාශ කරදැමු විට මනස ගාන්ත ප්‍රසන්න හෙවත් සන්සුන් වේ.

සංවේතනා = සං + වේතනා = දුෂ්චිත අහිපායන්

සංඩේස = සං + එස්ස = දුෂ්චිත ඉන්දිය හැරීම් ස්පර්යය

6. “සං” හි වැදගත්කම පැහැදිලි කර ගැනීමට වඩාත් සුදුසු නිදසුනක් වන්නේ ආස්සපී තෙරුන් වහන්සේ උපතිස්ස දිනට (බුදුන් වහන්සේගේ අගු ග්‍රාවක සාර්පුත්ත තෙරුන් වහන්සේගේ ගිහිකල නම) දේශනා කළ:

“යේ ධම්මා හේතු පහනවා තේ සං හේතු තරාගනෝ ආහ තේ සං වයෝ නිරෝධෝ ජ්වල වාදී මහා සමනෝ”

තෙ = තුන, හේතු = හේතුව, නිරෝධා = නිර් + උදා = උදාව නවතන. මේ අනුව සිංහල පර්වර්තනය ඉතාමත් පැහැදිලිය:

මේ ලෝකයේ සියලු ධර්මනා උපදින්නේ තෙවැදුරුම් “සං” වන රාග, ද්වේෂ, මෝහ මුල්කොට ඇතිවන හේතු නිසාය. සියලු ධර්මනා බිජිවීම නවතාගැනීම පිණිස එම “සං” ඉවත් කරන ආකාරය තරාගතයන් වහන්සේ පෙන්වා දැන් සේක.

7. “සං”යන්නෙහි අදහස දැන සිටීමෙන් පමණක්ම සමහර පාලි පාඨ වල අදහස එකඟෙලාම තේරුම් ගත හැකි අවස්ථා බොහෝය. මෙම පාලි පද සිංහල භාෂාවෙන් පහසුවෙන් තේරුම් ගත හැක. මාගධී භාෂාවට ඉතා ලගින්ම සමාන වන්නේ සංස්කෘතයයි විශ්වාස කළත් එය එස් නොවේ, බුදුන් වහන්සේ භාවිත කළ මාගධී භාෂාවට වඩාත් සම්පූර්ණ වන්නේ සිංහලය. (මාගධී = මාග + අධී = අරිය මග). ත්‍රිපිටකය ග්‍රන්ථාර්කඩ කලේ පාලි භාෂාවෙන් සිංහල අක්ෂර භාවිතයෙන්ය. ධර්ම ප්‍රචාරය සඳහා බුද්ධ දේශනා කෙටියෙන් ලියා තැකිය හැකි මාධ්‍යකි මාගධී භාෂාවේ

විවෘතයක් වන පාලි භාෂාව. එක් පාලි පදයක බොහෝ තොටතුරු අඩිංගු වේ, එහෙයින් වැදගත් පාලි පද වල අප්පීම නිර්සපනයට සහ ඒවා පෙන්වා දීමට අවුවා රචනා කොට ඇත.

මෙයට ඉතා විශිෂ්ට නිදුසුනකි “අනිච්ච” පාලි පදය. සංස්කෘත භාෂාවෙන් එය “අනිත්සය” සේ ගැනේ. සාමාන්‍යයෙන් “අස්ථීර්බව” සේ ඉංග්‍රීසියට පරිවර්තනය කර ඇත්තේද මෙම පදයයි. එහෙත් “අනිච්ච” යන්නෙහි නියම අදහස සිංහලෙන් ඉතා පැහැදිලිය: “ඉච්චා” යන පාලි පදය සිංහලෙන්ද එම අදහසම එහම් “මම ආග කරන්නේ මෙයටයි” යන අදහස දෙයි (සිංහලෙන් “ඉච්චා” යන පදය යෙදෙන පද කිහිපයක්: ඉච්චාබස්, ඉච්චාහංගත්වය, ඉච්චාව ආදිය) . එහෙයින් “අනිච්ච” යනු “මම ආග කරන ආකාරයටම පවත්වා ගත තොහැකි” යන්නයි.

සංකාර, කම්මිල, කම්මිලඩ්ප, කම්මිල විපාක

<https://puredhamma.net/key-dhamma-concepts-that-have-been-hidden/sankhara-kamma-kamma-vipaka/>

මේ වචන ගැන සංකුලතාවයක් පවතී. මේ සියල්ලන්ගෙන්ම ප්‍රකාශ වන්නේ බුද්ධ ධර්මයේ වැදගත් සංකල්පය. ප්‍රතිඵල්පන්තිය සහ පරිච්ච සමූහ්පාද වැනි මුළු සංකල්ප අවබෝධ කරගැනීමට මෙම පද ඉවහල් වන බැවින් ඒවා ගැන නිරවුල් අවබෝධයක් අවශ්‍යය. “සං” යනු කුමක්ද ? සහ සංසාර යන්නෙහි අදහස, කියවන්න.

සංකාර (අප එක් රැස් කරන දේ)

1. “පුණුසාහි සංකාර, අපුණුසාහි සංකාර, අනෙන්ජාහි සංකාර අයන් වුව්වති අවිජ්‍ය පව්චා සංකාර”: මෙය අකුසල මූල පරිච්ච සමූහ්පාදයෙහි අවිජ්‍ය පව්චා සංකාර යන කෙටි ප්‍රකාශය පැහැදිලිව විස්තර කර ඇති ආකාරය.

එහෙයින් අවිජ්‍ය (මෝහය) මුල් කරගෙන කරන්නාවූ සංකාර තොහොත් අනිසංකාර (අනි යනු ප්‍රබල යන්නයි) පමනක් ප්‍රනර්හව ක්‍රියාවලිය සඳහා පෙරමුන ගැනී.

ප්‍රත්‍යා + අනි සංකාර, ප්‍රත්‍යාති සංකාර මෙන්ම ආප්‍රත්‍යාති සංකාර, ආනෙන්ජාති සංකාර ද අනිසංකාර වේ. ප්‍රත්‍යා යනු සදාවාරාත්මකය, ආප්‍රත්‍යා යනු අනාවාර සහ ආනෙන්ජා යනු උසස් ධෝහගත යන්නයි. එහෙයින් ඕනෑම වර්ගයක අනිසංකාර සිදුකරන්නේ “මේ ලෝකයේ” නියම ලක්ෂණ වන අනිවිච්දක්ඛ, අනත්ථ ගැන නොදැනීම හෙවත් අවිද්‍යාව නිසයි. කෙසේවතත්, නිවන සාක්ෂාත් කරගන්නා තෙක්, ප්‍රධාන වශයෙන් දුගතියක උත්පත්තිය ඇතිවීමෙන් වැළකීමට අප ප්‍රත්‍යාති සංකාර රැස් කළ යුතුවේ.

2. ඉහත සඳහන් කළ පරිදි “සං” යනු සංවේතනාවෙන් කරන දේ මගින් යමෙකු රැස් කරගන්නා දේ. “සං” රැස්කරගැනීමට හේතුවන ක්‍රියා සංකාර වේ. කෙසේවතත්, ප්‍රන්ත්හවයට පෙරමුන ගන්නේ අනිසංකාර හෝ අවිද්‍යාව ඔස්සේ උපදින්නාවූ සංකාරය.

සංකාර සහ අනිසංකාර අතර පැහැදිලි වෙනසක් ඇත: මේ ලෝකයේ පීවත්වීම පිතිස කරන්නාවූ ක්‍රියා සංකාර වේ. ඒවා ලෝබයෙන්/තන්නාවෙන්, ද්වේෂයෙන් සහ මෝහයෙන් යුතුව කළ විට අනිසංකාර වේ. මෙම ක්‍රියාවන්ගෙන් බඩන්නාවූ ඉන්දියන් පිනවීමේ සුඛය (විතු, ගබ්ද, රස ආදිය) පිළිබඳ තවදුරටත් සිතිවිලි ගොඩනගා ගැනීමෙන් ඇතිකර ගන්නාවූ “වතු ක්‍රියාවලියෙන්” සංකාර, අනිසංකාර බවට පත්වේ. **නිවන - තේරුම් ගැනීමට ප්‍රහසුද?**” හි අංක 9 කියවන්න.

අරහත් පුද්ගලයා පවා පීවිතය ගෙන යන්න සංකාර සිදු කරයි, ශ්වසනය පවා කාය සංකාරයකි. නමුත් අරහත්තු “වතු ක්‍රියාවලිය” හෝ ඇසෙන දැකින දේ අභ්‍යමේ ස්වභාවය අත්හා අය වේ. සංකාර, අනිසංකාර බවට පත්වන පරිවිච සමුප්පාද වතුයෙහි “වතු ක්‍රියාවලිය” විස්තර කර ඇත.

3. ඉහත සඳහන් කළ පරිදි අනිසංකාර තෙජාකාරය: මේ පීවිතයේදීම අයහපත් පුරීලිල බව දෙන්නාවූ අයහපත් ප්‍රන්ත්හවයකට හේතු වන්නාවූ ක්‍රියා ඇත. මේවා “**ආප්‍රත්‍යාති සංකාර**” නොහොත් පාප ක්‍රියාය.

මේ පීවිතයේදීම යහපත් පුරීලිල බව දෙන්නාවූ යහපත් ප්‍රන්ත්හවයකට හේතු වන්නාවූ ක්‍රියා වලට “ප්‍රත්‍යාති සංකාර” නොහොත් ප්‍රත්‍යාති ක්‍රියා යයි කියනු ලැබේ. මේවා, බොහෝ කළුප ගනන් සිර්වී සිරින දුගති වල, ඉපදිම වලක්වා සුගතිවල උත්පත්තිය ලැබීමට හේතු වේ. එහෙයින් ප්‍රත්‍යාති සංකාර එක් රැස් කිරීම වැදගත්ය (මේ ගැන වැඩ්ඩිවිස්තර පසුවට).

යමෙක් “ලොකික දියානු” වැඩිමෙන් හෝ ලොකික භාවතා අවධි වර්ධනය කිරීමෙන් , නිදසුනක් වශයෙන් ආනාපාන භාවතාව වැඩිමෙන් උසස් බුහුම ලෝක සතරේහි උත්පත්තිය බැඩි. සසර දැර්ස කරන්නාවූ මේවා “අනෙන්ප්‍රති සංකාර”ය. එසේනම්, අනිසංකාර යනු පුනර්ජත්පත්ති වකුය වන සසර, දැර්ස කරන්නාවූ ඕනෑම ක්‍රියාවක් සේ සිහියේ තබා ගත හැක. එවැනි “ක්‍රියා” මගින් නිපදවන්නාවූ පසු කළකුදී එල දොන්නාවූ “ගුප්ත ගේතිය”ක් ඇත.

4. එවැනි “ක්‍රියා” මනසින්, වචනයෙන් හෝ කයෙන් සිදු කළවිට පිළිවෙළින්, මනෝ සංකාර, ව්‍යු සංකාර සහ කාය සංකාර බවට පත්වේ.

5. පුණුස ක්‍රියා සසර දැග කරන නිසා පින් කිරීමෙන් වැළකි සිටිය යුතුදු? නැත. පින් කිරීමට කිසිවෙකුවත් කම්මැලු නොවිය යුතු යයි බුදුන් වහන්සේ අවධාරණය කළ සේකි. සසර දැර්ස නොවන ආකාරයෙන් පින්කම් කළ හැකි කුම ඇත. වසර දහස් ගනනක් නිරාවරණය නොවූ බුදුන් වහන්සේ දේශනා කළ පටිවිට සමුප්පාද ධර්මයෙයි ඉතා වැදගත් අංගයක් වන “කුසල මූල පටිවිට සමුප්පාද” යෙහි ඒවා විස්තර කර ඇත. පුණුස ක්‍රියා කර ඉන් විවිධ එල ප්‍රාර්ථනා කිරීමෙන් වැළකිය යුතුය. ඒ එවන් ප්‍රාර්ථනා ලේඛය පදනම්ව කරනා හෙයිනි. එය අනිධිර්මයේ සඳහන් වන්නේ යමෙක් උසස්ම පුණුස සිත (සේබන) වන “අදහ සම්පූර්ණ, සේමනය්ස සහගත අසංකාරක වින්ත්” උපද්‍රවා ගතයුතු බවයි. යමෙක් යහපත් ක්‍රියාවක් කර ඉන් නොද ප්‍රතිඵ්‍යුතු ප්‍රාර්ථනා කළත් නොකළත් ඊට අනුරූප යහපත් විපාක ලැබේ. දුව්‍යමය දේ හෝ දියානාන්මක සුවය ප්‍රාර්ථනා කිරීමෙන් පුණුසක් බල තින “අදහ විෂ්පූර්ණත්” (පුදුවෙන් නොර) යහපත් වින්ත් හෝ සමහර විට “අප්‍රතිනාමි සංකාර” බවට පත්කෙරේ. මෙය පහත සාකච්ඡා කෙරේ.

කම්ම (සසර දැග කරන්නාවූ ක්‍රියා)

සංකාර, “වතු ක්‍රියාවලිය” හරහා අනිසංකාර බවට පත්කෙරේන විට කර්ම ගෙතිය ජ්‍යනනය කෙරේ. නිදසුනක් වශයෙන් යමෙක් යම් වස්තුවක් දකිනම් එය කර්ම විපාක හේතු කොට ඇතිවන සංකාර පමනකි. කෙසේවෙතත්, ඉන්පසු එම වස්තුවහි අනර්ග බව සිතම්න් එය තමා සතු කර ගන්නා අයුරුද සිතන්නේ නම් එය අනිසංකාර බවට පත්

වේ. මෙතැනිදී තමා සතු කරගැනීමට අප්පේක්ෂා කරන එම වස්තුව පිළිබඳ වේතනා හෙවත් අතිප්‍රායක් ඇති වේ. බුදුන් වහන්සේ “වේතනා හං නික්කවේ කම්ම වදාම් ” එනම් “වේතනාව (අතිප්‍රාය) කර්මය යයි මම පවසම්” යයි දේශනා කලේ එහයිනි. මනසින්, කථාවෙන් (වාචිකව) හෝ කයෙන් කරන්නාවූ දෙයක් වුවද, කර්මය යනු ක්‍රියාවක් යයි සිතියේ තබා ගැනීම වැදුගත් වන්නේ මේ සම දෙයකම මුළු මනස වන හෙයිනි. යමක් කළ යුතුයයි මනසේ සිතිවිල්ලක් හට නොගෙන එය පැවසීමට හෝ කිරීමට නොහැක. (විස්තර සඳහා අනිධිම්ම කොටස කියවන්න).

කම්ම බේජ් තැනහොත් කම්ම හව

කරනලද කර්මයක (අනිසංකාර) විහවය කම්ම බේජ්යක තැන්පත් වේ; කම්ම බේජය හොතික වස්තුවක් නොව එය මත අනාගතයේදී විපාක දෙන “ගක්තිය” හෙවත් “විහවය ”කි. එය “කම්ම හව ” වශයෙන්ද හඳුන්වේ.

කම්ම බේජයක් සාමාන්‍ය බේජ්යකට සම කළ හැක. නිදුසුනක් වශයෙන් අමු අඳවයක් වැනිය. හොඳින් වැඩුන එම දුරන අමු ගසක් හට ගැනීමේ විහවය අමු අඳවයෙහි ඇත. එහෙත් අමු අඳවය පස්වල නොගැවී තෙතමනය රහිත වියලි ස්ථානයක තැඹුවිට රෝපනය වන්නේ නැත, පසට යට කර ජලය සහ පෝෂණ ද්‍රව්‍ය ලබා දුන් විට අමු අඳවය පැලවී තවත් බොහෝ බේජ නිශ්පාදනය කළ හැකි එලදුරන අමු ගසක් සේ වැඩි.

එස්ම කම්ම බේජ්යක රෝපනය වීමේ විහවය ඇත. එය සුදුසු වාතාවරණය එලැම් අත්හම් එලදුරා විපාක දෙයි. මුල්ම ක්‍රියාව මෙන් බෙහෙවින් වැඩි ප්‍රබලතාවයකින් විපාක ලබා දෙයි. මෙය පාප කර්ම මෙන්ම පුණුසය කර්මවලටද එකසේ බලපායි. “**කම්ම (කර්ම) යනු කමක්ද?** සම දෙයක්ම තීරනය වන්නේ කර්මයෙන්ද?” කියවන්න.

යමෙකගේ ආයතනත් කම්ම බේජ බොහෝමයකින් මේමට හැකිය. අප ආයතනත් කම්ම බේජ අත්කරගන්නේ නම් ඉන් අදහස් වන්නේ අප අන් අයෙකුට නය ගැනීවී ඇති බවයි. පවත්නා නයක් ගෙවා දැමීමෙන් නයෙන් නිදහස් වන්නා සේ යමෙකුට සංසාරයේ පවත්නා නය ආපසු ගෙවා දැමිය හැක. ඒ පින්කම් කර “පත්තිදාන” හෙවත් පින්

සංප්‍රේෂණය කිරීමෙන් හා අරිය මෙන්තා නාවනා ව මගිනි. පින් දීම (පත්තිදාන) - එය කෙසේ සිදුවේද? සහ “අරිය මෙන්තා නාවනා” මෙත්තා නාවනාව කියවන්න.

මේ ලෝකයේ කිසිවක් සඳාකාලික තොටී (එසේ වුවත් “අනිවිවා” යනු එම අස්ථිර බව පමනක් තොටී ඊට වඩා ගැඹුරු අදහසකි); කම්ම බිජ වල ඇති කර්ම ගක්තියෙහි බලය කාලයාගේ ඇවශ්‍යමෙන් ක්ෂයවී යයි. ගක්තිය “දැඩ්පැවතිම” එම කර්මයේ බලය මත රැඳේ.

නිදුසුනක් වගයෙන් “ඇනන්තරිය ඇකුසල කර්මය” (අර්හත් පුද්ගලයන් හෝ තම දෙම්විපියන් සාතනය කිරීම) කට අනුරූපිව හටගන්නා කම්ම බිජ ඒවායේ බලය හින්වීමට පෙර ප්‍රමාදයකින් තොරව ඊලග නවයෝම විපාක දේ.

කම්ම විපාක (කම්ම බිජ හෝ කම්ම නව වල ප්‍රතිච්චිල)

කම්ම සහ කම්ම විපාක අතර වෙනස අවබෝධ කර ගැනීම වැදගත්ය. කම්ම යනු කියාවය, කම්ම විපාක එම කියාවේ ප්‍රතිච්චිලයයි. යමෙක් අ්‍රේඛ අවස්ථාවකට මුහුන දුන් විට “ මේ මගේ කරුණේ (කර්මය) ”යයි පැවසීමෙන් අදහස් කරන්නේ මෙවන් දෙයක් සිදු වන්නේ “මා පෙර කළ දේ වලට ලැබෙන විපාක ” නිසා යන්නයි. ඒ කම්ම විපාකය වේ.

යමෙක් යහපත් හෝ ආයහපත් දෙයක් කළවිට එම කර්ම ගක්තිය කම්ම බිජ වගයෙන් තැන්පත් වේ, එය කම්ම නව සේද හැඳින්වේ. මතු දිනක සුදුසු තත්ත්වයන් එලඟිවිට එම කර්ම ගක්තිය, කම්ම විපාක වගයෙන් විපාක දැයි. කම්ම විපාක (කර්ම විපාක) දැ ආකාරයකින් මගහැරිය භැක:

බිජයක් සුදුසු පරිසර තත්ත්වයන් (පස, ජ්‍යෙෂ්ඨ, ආලෝකය) එලඟින තෙක් රෝපනය තොවන්නා සේම සුදුසු අවස්ථාව එලඟින තෙක් කර්ම, විපාක තොදේ. එහෙයින් සතිමත්ව කටයුතු කිරීමෙන් (නරක අවස්ථාවන්ට මුහුන තොදී මගහැර සිටීමෙන්) කර්ම විපාක මග හැර ගත භැක. “අනන්තර සමනන්තර පවිච්චා” කියවන්න.

ඉතාම වැදගත් කරුණක් වන්නේ මෙන්තා නාවනාව මගින් බොහෝ කම්ම බිජ ඉවත් කර ගත හැකි වීමයි. අප නරක කම්ම බිජයක් අත් කරන්නේ අන් අයෙකුට ණය ගැති

වත්නාඩු අපගේ තරක ක්‍රියාවක් නිසාය; එම නාය ගෙවා දැමීමෙන් ඒ කම්ම බේජ ඉවත් කර ගත හැක. එය කළ හැකි වඩාත් සුදුසුම කුමය වන්නේ ස්ථමාව ආයදු සියලු සත්ත්වයින්ට (ගිනිය නොහැකි තරමි සත්ත්වයින්ට අප නය ගැනීවී ඇති හෙයිනි) තමන් කළ පුණුසයක් ක්‍රියාවන්ගෙන් රැස් කළ, පින් දීමෙනි (පත්ති දාන හෙවත් පින් සම්ප්‍රේෂණය කිරීමෙන්) “කම්ම නාය සහ භාවත්‍යාව” කියවන්න.

කම්ම විපාක (බේජ රෝපනය වීමෙන්) දෙඟාකරුයකින් විපාක දෙයි:

එය පීවිත කාලය (මෙම පීවිතයේදී හෝ මතු පීවිත කාලයක) තුළදී විපාක දෙයි. එය “ප්‍රවානත්ති (ප්‍රවානත්ති) කම්ම නව” සේ නම් කර ඇත. සමහර ප්‍රබල කම්ම විපාක (ප්‍රහරුත්පත්ති ක්‍රියාවලියේ දී) නව උත්පත්තියකට හෝතු වෙයි. එය “උප්පත්ති කම්ම නව” සේ හඳුන්වේ. මෙම දෙකෙන් එකක්දීවත්, කම්ම විපාක නියතිවාදීව සිදු නොවේ. දෙඟාකාරුයම බෙල හින කිරීමට හෝ අකර්මන්‍යය කිරීමට හැකිය. විවිධ ආකාරයෙන් මෙය සිදුකළ හැක. අරහත් එල ලාභියෙකුට පුනර්හවයක් නොමැති නිසා පිරිනිවන් පැමුව පෙර සියලු කර්මයන්ට විපාක දිය නොහැකි වන හෙයින් පුනර්බවයකට හෝතු වත්නාඩු කර්ම අහොසි වේ. එසේ වන්නේ, අරහත් පුද්ගලයා “අවිද්‍යාවෙන්” මිදි ඇති හෙයින් “අකුසල මූල පරේච්ච සමූහ්පාද වතුය” අක්‍රියව ඇතිහෙයින්ද “නව ප්‍රවිච්‍ය ප්‍රති” පියවරට නව උත්පත්තියක් ඇතිකළ නොහැකි නිසාය.

කෙසේවතත්, අරහත් පුද්ගලයින්ට පවා පවත්නා පීවිතයේදී උපතේදී රැගෙන ආ කම්ම බේජ හෝතුවෙන් සමහර කම්ම විපාකවලට මුහුන දීමට සිදුවේ. පීවිතයේ අවසන් වසර කිහිපයේදී බුදුන්වහන්සේට පවා ගාරීරක වේදනාවන්ට මුහුන දීමට සිදුවේය. අරහත් ස්වාමීන්වහන්සේලා මෙන් පුණුස සම්ප්‍රේෂණය (පත්තිදාන) කළත්, අන් සත්ත්වයින්ට එම පින් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් වේ නම්, එම නය ගෙවා දැමීය නොහැක. “පින් දීම (පත්තිදාන) - එය කෙසේ සිදුවේද?” කියවන්න. එහෙයින් බුදුන් වහන්සේට පවා නොගෙවූ නාය ඉතිරිව තිබුණි.

මේ දීර්ස සංසාරයේ අපි සැවාම නොගිනිය හැකි තරමි කර්ම රැස්කර ඇත. එමනිසා බොහෝ කම්ම බේජ එල දැරීම පිණිස සුදුසු කළ එලමෙන තෙක් බලා සිටී. මෙය මැනවීන් අවබෝධ කළ යුතු වැදගත් කරුණකි. බොහෝ කළක් සුජ්‍යත්ව අක්‍රිය පවත්නා බේජයක් නිසි පාරිසරක සාධක සපිරි (ප්‍රති භා පස) අවස්ථාව එලඹී රෝපනය වන්නා සේ, කම්ම විපාක එල දුරන්නේද නිසි කළ එලමෙන් පසුවය.

ලිහෙයින් සතිමත් බවත් (යෝනිසේ මනසිකාරයෙන්) ක්‍රියා කිරීමෙන් බොහෝ කම්ම විපාක යටපත් කිරීමට සහ මගහැරීමට (ක්‍රියාත්මක වීම නවතා දැමීමට) පුළුවන. සහ්ස්‍රන් නිසාල මනසක් උපකාර වන්නේ මෙවන් අවස්ථාවකය. කැලමුන මනසකට විවාරණීලි, බුද්ධිමත් තීරන ගැනීමේ හැකියාවක් නැත. “**සිත සහ්ස්‍රන් කිරීමේ මග**” කියවන්න. එහි සඳහන් ආකාරයට මනස ආවරණාය කරන්නාවූ බාධක පහ (පංච නීවරණ) ගෙන ක්‍රියාත්මක වීම වැදගත්වේ.

අතිස්‍යාචාර රුසේ නොකර කුසල් කරන්නේ කෙසේද?

ජ්‍යෙෂ්ඨයෙන්ම බොද්ධිවූ අය ඇතුළුව බොහෝ දෙනෙක් මෙය වර්ද්‍යා නෝර්මේ ගෙන ඇත. ඔවුන් අදහස් කරන්නේ පින් කම් කිරීමෙන් පමණක් නිවන් අවබෝධ කළ හැකි බවයි. විමර්ශනායට භාජනය කළ යුතු ඉතා වැදගත් කරනු කිහිපයක් පහත දක්වමි.

1. පීවිතයේ කරදුරකාරී අවස්ථාවන්ට තුළු දෙන හෝ අයහපත් පුනර්හවයකට හේතු වන්නාවූ (දුගතියක උපත බැහැනාවූ) අප්‍රන්නාහි සංකාර (පාපකර්ම) අවශ්‍යයෙන්ම මගහැරය යුතුය. ඒවා “අකුසල” සේ නිර්වචනය කෙරේ. ඉතාමත් නරක ක්‍රියා “පාප” හෙවත් “ප්‍රච්ච” සේ සඳලකේ. යහපත් පීවිතයක් සඳහා අවශ්‍ය වන්නේ ප්‍රච්ච කිරීමෙන් වැළකි සිටීමයි. **“යහපත් දිවි පෙවත”** කියවන්න.
2. යමෙකුගේ වේතනා පරිභුද්ධ නොවන විට පුන්නාහි සංකාර (පුණ්‍යය කර්ම) ව්‍යවත් අප්‍රන්නාහි සංකාර හා එක්ව පැවතිය හැක. යමෙක් පුණ්‍යය කර්මයක යෙදී ඉන් විපාක වශයෙන් යමක් ප්‍රාර්ථනා කළහොත් එම ප්‍රාර්ථනාවට මුළු වන්නේ ලෝඛ සිතකි. ඕනෑම පුණ්‍යය කර්මයක්, ප්‍රාර්ථනා කළත් නැතත් යහපත් ප්‍රතිඵිල බ්‍රා දෙයි. ඒවා ඇත්තවශයෙන්ම පීවිතයේදී යහපත් අවස්ථාවන් සහ යහපත් පුනර්හවයක් බ්‍රා දැමට පෙරමුණා ගනී. එහෙයින් පුන්නාහි සංකාර ලෝඛ වේතනාවන් තොරව කළහොත් නිවන් අවබෝධ කර ගැනීමට උපකාර වේ. සේවාන් පුද්ගලයා නිරායාසයෙන්ම පුණ්‍යය කර්මයන්හි යෙදෙන්නේ එම අවබෝධයෙන් යුතුවය. මෙය තවදුරටත් කුසල මූල පටිච්ච සමුප්පාද යටතේ සාකච්ඡා කරමු. යම් පුණ්‍යය කර්මයක යෙදී යමක් ප්‍රාර්ථනා කිරීම වෙනුවට ඉන් බැහැනාවූ කුසල් සියලු සත්ත්වයින්ට සම්ප්‍රේෂණාය කිරීම ආරිය (ආරිය)

කුමයටේ. ප්‍රත්‍යාග කර්මයක යෙදී යමක් ප්‍රාර්ථනා කිරීමෙන් පෙරමුන ගන්නා ලෝහ සිත නිසා අප්‍රත්‍යාග සංකාර රැස් විය හැකිනිසා මෙහිදී ප්‍රවේශම් වියයුතුය. මෙම සංකීර්ණ සංසිද්ධිය වඩාත් පැහැදිලිව නිදුසුහක් මගින් විමසා බලමු. යමෙක් කුස ගින්නෙන් පෙළෙන්නෙකුට ආහාර වේලක් දැන්නායයි සිතමු. එම ක්‍රියාවට ස්වභාවයෙන්ම යහපත් විපාක ලැබේ. කෙසේවෙතත් ඔහු “මෙම ප්‍රත්‍යාග ක්‍රියාව නිසා මට මතු අනාගතයේදී ප්‍රතිත රසවත් ආහාර ලැබේ වායි” ප්‍රාර්ථනා කළහොත්; එය ලෝඛ සිතිවිල්ලකි, ලෝඛ වේතනාවකි (අනිපායකි). එහෙයින් මෙම සිතිවිල්ල නිසා ප්‍රත්‍යාගක් අහැස්සි නොවුවත් එය පිවිතයේ අයහපත් අවස්ථාවනට හේතු වන්නාවූ කර්ම විපාක ලබාදියි. මෙම අනපේක්ෂිත අන්තරාය මගහරවා ගැනීමට ප්‍රත්‍යාගක් කළ යුත්තේ ලෝඛ, ද්වේෂ සහ මෝහයෙන් තොර පිරිසිදු වේතනාවෙන්ය. යමෙක් කුස ගින්නෙන් පෙළෙන්නෙකුට ආහාර වේලක් දිය යුත්තේ කුස ගිනි නිවිමේ කරුණා දායාවෙන්ම විය යුතුය. එපමනකි, එවිට පින් කමෙන් ලද හැකි ප්‍රයෝගන කිසිවක් අඩුවන්නේ නැත.

පෙර කළ නරක කර්ම බේජයන්ගේ විහවයන් ස්ථය කිරීමට තවත් මානසික කාර්යයක් වන පත්තිදාන හෙවත් පින් සම්ප්‍රේෂණය කිරීමෙන් එවත් ක්‍රියාවක උපරිම යහපත් එල විපාක ලබා ගත හැක. එය බොහෝවීට ප්‍රත්‍යාගය අනුමෝදනා සේ වර්දනා හැඳින්වේ. “යහපත් ක්‍රියා දහය හෙවත් දුස කුසල් ” සහ “ දුස ප්‍රත්‍යාග ක්‍රියා ” කියවන්න. මෙම යහපත් ක්‍රියාවන් බඛන්නාවූ පින් අන් සියලු සහවිධින්ට ලැබේවායි ප්‍රාර්ථනා කළ හැක. මේ සසර සැරී සරදුදී අප සියලු සහවිධින්ට ණායැඳීම් වී ඇති හෙයින් ඒවා ගෙවා දැමීම කළ යුතුව ඇත. “කම්ම ණය සහ නාවණාව ” කියවන්න. එහෙයින් පින් සම්ප්‍රේෂණය කිරීම අදත්තෙන්ම පෙර රැස්කළවාවූ සංකාර යන්ති බලය නිදහස් කිරීමක් හෙවත් “විසංකාර් ” වේ. එහෙයින් පින් සම්ප්‍රේෂණය කිරීම පෙර කළ නරක කර්ම විපාකවල බලපෑම ලිහිල් කරුණෙහැකි එක් මාර්ගයෙකි. යමෙක් සැමවිටම යහපත් ප්‍රත්‍යාග කර්ම කළ යුතුයි බුදුන්වහන්සේ ව්‍යුළු සේක. විශේෂයන් දන් දීම ට බෙහෙවින් උනන්ද කළහ. මෙසේ රැස් කරුණෙනා පින් සම්ප්‍රේෂණය කිරීමෙන් විසංකාර කළ හැක. පින් සම්ප්‍රේෂණය කිරීමෙන් යමෙකුගේ පින් ප්‍රමානයෙහි හෝ එම කර්ම විපාකවල අඩුවක් සිදු නොවේ. ඒවා මුල් ක්‍රියාවේදීම තමා සතු කරුණ අවසන්ය. මෙහිදී වැදගත් කරුණ වන්නේ කළ පින්කම් සඳහා ලාභ ප්‍රයෝගන ප්‍රාර්ථනා නොකළයුතු බවයි, එසේ වන්නේ එවැනි සිතුව්ලි ලෝඛය හා බැඳෙන බැවිනි.

3. තෙවන අනිස්සකාර වන “අනෙන්පුහි සංකාර” ආනාපාන හෝ කයින භාවත්‍යා වැනි සමත භාවනා මගින් ලබාගත් උතුම් දියාන (අර්ථපාචචර) භා එක්ව පවතී. මේ භාවත්‍යාවන් වඩින්නේ උසස් භාවනා තලයන්ට පත්වීමේ ලෝඛ සිතිනි. මෙම භවත්‍යා ක්‍රම මගින් ආසව ඉවත් කර ගත නොහැක. “සංසාරක පුරුදු සහ ආසව” සහ “නිවනට මග - ආසව ප්‍රහිතා කිරීමයි ” කියවන්න.

4. නිවන අරමුණ කර භාවත්‍යා වැඩිමෙන් ලෝක්ත්තර (අනුහුතික) දියානා ලැබේ.

මෙහි අරමුණ නිවන වන හෙයින් සංකාර රුස්වීමක් සිදුනොවේ. මෙය වෙනත් ප්‍රශ්නයකට යොමු කෙරේ: නිවන අරමුණ කර යාමන් (දැඩි ආගාව) ආසව සනායට වැරේද? නිවන අවබෝධ වන්නේ මේ ලෝකයේ සියල්ලටම ඇති දැඩි ආගාව දුරට කිරීමෙන් මිස කිසියම් දෙයකට තන්හාව ඇති කර ගැනීමෙන් නොවේ: “රාගක්ඛයෝ නිබ්ඩානං , ද්වේෂක්ඛයෝ නිබ්ඩානං ” මෝහක්ඛයෝ නිබ්ඩානං ”

එහෙයින් නිවන් අවබෝධකරුගැනීම පිණිස කිසිම දෙයක් කෙරෙහි තන්හාව ඇතිකර නොගනී. ලෝකයේ යථා ස්වභාවය අවබෝධ කරුගැනීමට අනලස්ව උදෙස්ගිමන්ව ක්‍රියා කොට ලබාගන්නාවූ පුදුවෙන් මනස ස්වයංක්‍රීයවම තන්හාව ඉවතා දුමයි.

සංකාර - පීවිතය සංකාර පොදුයකි

<https://puredhamma.net/key-dhamma-concepts-that-have-been-hidden/san/sankhara-life-is-a-bundle-of-sankhara/>

ඉහත සඳහන් ““සං” යන්නෙන් අදාළස් කරන්නේ කුමක්ද? (සංසාර යන්නෙහි අදාළස) ” යටතේ සංකාර යන පදනම ඔබට හඳුන්වා දුනිමි. සංකාර ඉතා වැදුගත් පදනමක් වන නිසාම මෙම කොටසින් සංකාර ගැන වඩාත් තාක්ෂණික ව්‍යුහයක් ඉදිරිපත් කෙරේ.

1. “ සබ්බේ සංකාරා අනිවිවා ” : බුද දහමේ සංකාර හඳුන්වන්නේ නිෂ්ප්‍රව ක්‍රියාවක් මෙසය.

ඉහත සඳහන් කළ පරිදි, භුමි තල 31 න් යුත් “මේ ලෝකයේ ” පීවත් වෙද්දී කියන කරන සෑම දෙයක්ම (සිතිවිලි, වචනයෙන් සහ කයෙන් කරන දැ) සංකාර (“සං” + “කාර” හෝ ක්‍රියා) ගනයට අයත් වේ. මේවාට නූස්ම ගැනීම, ඇවේදීම සහ කළ යුතු කාර්යයන් ගෙන සිනීම ආදිය අඩංගුය. අරහත් පුද්ගලයෙක් පවා පිරිනිවීම තෙක්ම සංකාර සිදුකරයි. එහෙත්, සංකාර වල ප්‍රබල ස්වර්ශපයක් වන, මතු අනාගතයේදී ක්රීම ගෙන්තිය ගෙවී යන තෙක්ම විපාක (කම්ම විපාක) දෙන මානසික ගක්තිය (කම්ම) රැස් කරන්නාවූ “අනිසංකාර” සිදු නොකෙරේ.

සංකාර අනිසංකාර බවට පත්වීමට ලෝක, ද්වේෂ, මෝහ, අමෝක (ත්‍යාගීලි බව), අද්වේෂ (කරුණාව), අමෝහ (ප්‍රයුව) යන මුළුක හේතු වලින් එකක් හෝ සම්බන්ධ විය යුතුයි.

2. “ අයහපත් මූල ” වන ලෝක ද්වේෂ හෝ මෝහ හා සම්බන්ධවූ සිතිවිලි, වචන හා කායික ක්‍රියා පවත්නා පීවිත කාලයේදීම විපාක දෙන්නාවූ හෝ මතු භවයකදී පුනර්හවයට මුළුක වී දුගතියක (අපායක) පුනර්ජ්‍යත්තිය ලබා දෙන්නාවූ, “කම්ම බීජ ” සාදයි. ඒවා අපුන්නාහිසංකාර (“අපුන්න ” + “ අනිසංකාර ”, මෙහි අපුන්න යනු “පාප ” හෝ පවි යන්නයි) අමෝක (ත්‍යාගීලි බව), අද්වේෂ (කරුණාව), අමෝහ (ප්‍රයුව) යන යහපත් මූල අතිව සිදුකරන්නාවූ අනිසංකාර පවත්නා පීවිත කාලයේදීම යහපත් විපාක දෙන්නේ හෝ මතු භවයකදී පුනර්හවයට මුළුක වී සුගතියක (මනුෂය හෝ ඊට උසස්) පුනර්ජ්‍යත්තියක් ලබා දෙන්නේ පුන්නාහිසංකාරය (“ පුන්න ” + “ අනිසංකාර ”, මෙහි පුන්න යන පුණුස්‍ය හෙවත් පින් ය).

ලෝක, ද්වේෂ, මෝහ, අමෝක (ත්‍යාගීලි බව), අද්වේෂ (කරුණාව), අමෝහ (ප්‍රයුව) යන මුළුක හේතු වලින් එකක් හෝ සම්බන්ධ වී නැත්තම් ඒවා සංකාර වශයෙන් පමනක් පවතී, එසේම ඉන් උපදානා “කම්ම බීජ ” ගක්ති රහිත, නිශ්චල ඒවා වේ. සංකාර “කම්ම බීජ ” නිර්මානය නොකෙරේ.

3. නිදර්ශන කිහිපයක් සලකා බලමු. යමෙක් පිහියක් අතැතිව ගමන් කරන විට, ඔහු කුමන ආකාරයක සංකාර ජේනනය කරන්නේදැයි කිව තොගැක.

★ ඔහු එක් තැහැක සිට තවත් තැහැකට පිහිය රැගෙන යාමක් පමණක් සිදු කළා නම් එය “කම්ම බීජ” ඇති තොකරන්නාවූ තුළ සංකාරයක් පමණි.

★ ඔහු චෙන යම් කෙනෙකුට පිහියෙන් ඇතිමට අදහස් කළේ නම් අප්‍රන්නාහිසංකාර ජේනනය කරයි.

★ ඔහුගේ අරමුන උගුලකට අසුවු සතෙකු බේරා හැරීම නම් එවිට එය ප්‍රන්නාහිසංකාර ජේනනය කරයි

ඩිනකම වාචික හෝ කායික ක්‍රියාවක වැදගත් දෙය වන්නේ එම ක්‍රියාවේ අනිපාය තොහොත් ලේඛනාවයි.

4. තවත් නිදසුනක් ගනිමු. බුනපතියන් දැඳුනෙකු ආරෝග්‍යගාලා දෙකක් සාඛා ජේනතාවට ප්‍රධානය කළායයි සිතමු. දෙකම යහපත් ක්‍රියා වුවත් දෙකම ප්‍රත්‍යාහිසංකාර දැයි කිව තොගැක. ඉන් එක් අයෙක් දැඟී ජේනතාව කෙරෙනි මෙත්ති සිතෙන් එය කරනවා වෙනුවට ලග එන මැතිවරනයන් ජය ගැනීමේ කුට අරමුනෙන් කළා යයි සිතමු. එවිට සුලුතරයක් ප්‍රත්‍යාහිසංකාර ජේනනය කළන් ඔහු වැඩිප්‍රමානයක් ජේනනය කරන්නේ අප්‍රන්නාහිසංකාර වේ.

ඒ නිසාම කර්ම තෝරා බේරා ගැනීම යටා පරිදි කළ හැක්කේ බුදුවරයකට පමණි. අපගේ සමහර ක්‍රියාවල අනිසංකාර දෙකම අඩිංගු විය හැක. නිදසුනක් වශයෙන් පනුවෙකු අල්ලා ගැනීමට වෙහෙසෙන පක්ෂීයෙකු පලවාහැරීමෙන් දෙඳාකාරයේම අනිසංකාර අප උපදිවා ගෙනි. පනුවාගේ පිවිතය බේරීම ප්‍රත්‍යාහිසංකාර වන අතර පක්ෂීයාගේ ආහාරය වැළකීම අප්‍රත්‍යාහිසංකාර වේ. මෙම දෙඳාකාරයේම අනිසංකාර මත කළක්දී විපාක දැයි.

5. එක් පුද්ගලයෙකුගේ පිවිතය කැපකර පස් දෙනෙක් මරණයෙන් බේරා ගත හැකි, මතෙක්විද්‍යාවේ ආවාර ධර්ම හදාරන්නන් අතර ජේනප්‍රිය “ මොලි (ඩික්කු) ගැටළීව ” අතර්ස උදාහරණයකි: http://en.wikipedia.org/wiki/Trolley_problem බලන්න. මෙම සිතිවිලි පරීක්ෂණය බොහෝ වාදයට ලක්වූ දෙයකි. බුද දහමට අනුව පහත සඳහන් නිරීක්ෂණ කළ හැක.

* පස් දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට එක් අයෙකුගේ ජීවිතය කැපකිරීමට තීරණය කර යමෙකු ක්‍රියාත්මක වුවහොත්, ඔහුට ජීවිත පහක් බේරා ගැනීමෙන් “හොඳ” කර්මද එක් පුද්ගලයෙකු මරණයට පත්කිරීම උදෙසා “නරක” කර්මද ලැබේ. කර්ම දෙකෙහිම විපාක යටා කාලයේදී අත්වේ.

* එහෙන් එය තව දුරටත් විමසා බලමු: ජීවිතය කැප කිරීමට ඔහු නොටුගත් අය (ඔහු නොඳුනුවන්ට වූවන්) අරහත් පුද්ගලයෙක් හෝ අවම වශයෙන් සේවාන් පුද්ගලයෙක් නම් සහ අනෙක් පස් දෙනා සාමාන්‍ය හෝ අපරාධකරුවන් නම් ඉන් පුණුස්‍ය කර්මයකට වඩා ප්‍රබල අකුසල කර්මයක් ඇතිවේ.

6. යමෙක් වාචික හෝ කායික ක්‍රියාවක යෙදෙන විට මොන ආකාරයක සංකාර දැයි අනුමාන කළ හැකිය. එහෙන් යම් පුද්ගලයෙක් නිස්සලව වාචිවී සිටින විට හෙතෙම විවිධාකාර සංකාර ජනනය කරනවා විය හැක. එවා ඇවේදීන්න යන්න කරන සැලසුමක් විති “හුදු සංකාර” හෝ යමෙකු සාතනය කිරීමට කරන සැලසුමක් එනම් “ඉතාමත් නරක අනි සංකාර” විය හැක.

සිතිවිලි මගින් ජනනය කරන අනි සංකාර ක්‍රියාවෙන් හෝ වචනයෙන් ජනනය කරන අනි සංකාර වලට වඩා අධිකය.

අනෙක් අය හා සමග මතභේදයක් ඇතිවූ විට, සාමාන්‍යයෙන් අප ඔවුනට පහර දීමක් නොකර නිහාව සිටියන්, මනස් පවිත්‍රත්වය හා නිර්මලත්වය අනුව, ඉතා සූල හෝ සිතා ගැනීමට නොහැකි තරම්වූ අපුණුසාහිසංකාර ජනනය කෙරේ. මෙය බොහෝ දෙනෙක් නොසලකා හරින්නාවූ වැදගත් කරනුකි.

යමෙකුගේ බාහිර ක්‍රියා විලාසයෙන් හෝ වචනයෙන් දිස්වන ස්වභාවය “ යහපත් හඳුනාවක් ” පෙන්නුම් කරන්නේ නම් අප නිරායාසයෙන්ම උපකල්පනය කරන්නේ ඔහු යහපත් පුද්ගලයෙකු බවයි. එහෙන් එම තැනත්තා එසේ “ යහපත් හඳුනාවක් ” බාහිරව පෙන්නුම් කිරීමෙන් කරන්නේ තමන් රවටා ගැනීමකි. එහෙන් මහස අපවිතු නම් එවන් මනසක, අප්‍රමාන අධික ලෙස් සහ ද්‍රේවිෂ සහගත සිතිවිලි ජනනය විය හැක. වාචික හෝ කායික ක්‍රියා සිදු කළත් නැතත් එම සිතිවිලි වලට අනුරූපවූ කම්ම බිජ උපද්‍රවයි.

7. එහෙකින් අන් අය ගෙන විනිශ්චය කිරීම සත්‍යය වශයෙන්ම නිශ්චිල ක්‍රියාවකි. සැම කෙනෙකුටම තමා ගෙන සැබැස අවබෝධයක් (සැබැස සම්පූජ්‍යනනයක්) ඇත. එසේම,

අවසානයේ තමාගේ වේතනා මත පදනම්ව සිතිවිලි, කථාව හා ක්‍රියාකාරකම් ගැන පාලනයක්ද ඇත.

* අප නිශ්චිතවම අපගේ වේතනාව කුමක්දයි දිනීම. වැදගත් වන්නේ එයයි. දක්ෂ නිතිඥයෙකු කුලියට ගෙන උසාවියක් නොමග හැරිය හැකි වුවත් යමෙක් කළ දෙයක එල විපාක (වපුරුන පැන දෙයෙහි අස්වැන්න) මතු දිනක විදිය යුතුමය.

8. යම් ක්‍රියාවකට සම්බන්ධ සංකාරයෙහි ස්වර්ෂපය ගැන සම්පූජ්‍යනය හෝවත් සංඛ්‍යා අවබෝධය ආනාපාන හාවනාවේ පදනම වේ. “අනාපාන යනු කුමක්ද” කියවන්න. යමෙක් අපට විනෝදයට මාල් බාහ්න යන්න ආරාධනා කළහාන්, නුදේක් අපගේ විනෝදය පිණිස මාල් බැමෙන් (මරා දැමීමෙන්) ඇතිවන කර්ම කුමන ආකාරදැයි සිතා බැලිය යුතුයි, මෙය “කායානුපස්සනා” හි මූලික ස්වර්ෂපයයි. යම් කායික ක්‍රියාවක නිර්ත වීමට පෙර එය අප්‍රන්නානිසංකාර හා සම්බන්ධ වේදැයි කළුපාන කර බලන්න.

කායික ක්‍රියා සඳහා සාපේෂ්ඨ වශයෙන් යම් කාලයක් ගතවන නිසා ඒවා ගැන කළුපාන කර බැලීමට හැකි නිසා පහසුවෙන් වළක්වාගත හැකියි. කායික ක්‍රියා මෙන් නොව වාචික ක්‍රියා ප්‍රමාණිකව සිදුවන නිසා වලක්වා ගැනීම ගැටල් සහගතය. එස්වුවද වවන කිහිපයකට පසුව වුවද කථාව වළක්වාගත හැකියි.

අසීරුම කාර්යය වන්නේ සිතිවිලි වළක්වා ගැනීමයි. “කායානුපස්සනා” මැනවින් පුහුනු කළ පසු “වින්නානුපස්සනා” කරන්නේ එහෙයිනි.

9. අනාපාන හාවනාව කරනු කාලෙන්තෙකු මුළුන්ම කළ යුත්තේ තමාගේ කායික ක්‍රියා පාලනය කර ගැනීමයි. කායික ක්‍රියා මනාව පාලනය වන විට අනාපාන හාවනාව වඩාන් පහසු වනු ඇත. ඒ සමගම කථාව පාලනය කිරීමද පහසු වේ. කායික ක්‍රියා සහ කථාව පාලනය කරගත් අයෙකුගේ සිතිවිල පාලනය පහසුය.

එස්ම තම අනිමතය පරිදීම පුණුජානිසංකාරයෙහි යෙදෙන්නාගෙන් අපුණුජානිසංකාර බැහැර වේ. පුණුජ කටයුතු වලට සිත යොමු කළ විට මනස පාපක්‍රියාවන් ගැන යොමු වීමෙන් ස්වයංක්‍රීයවම වලකි. ඒ නිසා නියම බොද්ධ හාවනාව වාචිවී කරන හාවනාවට වඩා බෙහෙවින් වෙනස්ය. වැදගත් වන්නේ මනස පිරිසිදු කර ගැනීමයි. කෙලෙස්වලින් මනස දුෂ්චිත වීමෙන් සැමවිටම වැලකි සිටින්න.

ඁ්‍රේසන භාවනාව පිටිත කාලය පුරාම කළත් මනස පිරිසිදු කර ගැනීම කළ නොහැකිය.

10. සමහර් අදහස් කරන අන්දමට ප්‍රත්‍යාච්‍රිසංකාර මෙන්ම අප්‍රත්‍යාච්‍රිසංකාර යෙන්ද බැහැරව සිටීමෙන් නිවන අවබෝධ කළ නොහැක. නිවන් මගේ යන්හෙකුට ප්‍රත්‍යාච්‍රිසංකාර අවශ්‍යය. ඒ සමගම සෑම සංකාර ධර්මයන්ගේම යටා ස්වභාවය එනම්: සියලු සංකාරයන්ටම අනිච්ච, දුක්ඛ, අනත්ත් යන ත්‍රිලක්ෂණාය පොදු බව අවබෝධ කර ගත යුතුය. මනස පිරිසිදු කර ගැනීමට පෙරමුන ගන්නේ මෙයයි. ප්‍රත්‍යාච්‍රිසංකාර වල යෙදීමෙන් පමනක් මනස පිරිසිදු කර ගැනීම කළ නොහැක.

ධම්ම භා සංකාර අතර වෙනස

<https://puredhamma.net/key-dhamma-concepts-that-have-been-hidden/difference-between-dhamma-and-sankhara/>

ධම්ම යන පදනෙයින් අද්‍යතිය, භාවිතා කරන්නාවූ අවස්ථාව භා සන්දර්ජය අනුව වෙනස්වන බව සිති තබා ගතයුතුය. “බුද්ධ දම්ම” යන්හෙත් අදහස් වන්නේ බුදුන් වහන්සේ දේශනා කරන ලද **පිටිතය භා විශ්වය පිළිබඳ සංකීර්ණ යටාදුර්යෙ හෙවත් පර්යාලෝකය** යි. එහෙත් පහත සඳහන් වන “ධම්ම” යන්හෙති අදහස වන්නේ වස්තු සහ ක්‍රියා, සංකල්ප නො තුම් තල 31 න් යුත්ත “මේ ලෝකයේ” පවත්නා සෑම දැයක්ම යන්නයි.

1. දම්ම පදනෙයි 277,278 සහ 279 යන ගාටා වල එන සංකාර සහ දම්ම යන පද භාවිතයේ ව්‍යාකුල බවක් දක්නට ලැබේ. මෙම ගාටා තුනෙහි මුල් පෙළෙහි ඇත්තේ “සඩ්බේ සංකාරා අනිච්ච” එනම් “සියලු සංකාරයේ අනිච්ච බවයි (යමෙකුගේ කැමත්තට අනුව ඒ ආකාරයෙන්ම තමා සක්‍රීමට පත්වන අයුරීන් කිසිවක් පවත්වා ගත නොහැකිය ” යන්නයි

“ සඩ්බේ සංකාරා දුක්ඛ ” එනම් “ සියලු සංකාරයේ අවසානයේ දුක්ඛ පිනිසම වේ ”

“ සත්‍යාචාර ධම්මා අනත්තා ” එනම් “සියලු ධම්ම හරයකින් තොරය”

මෙහිදි “සංකාර” යන්නෙන් අදහස් වන්නේ සංකත බිජ කරන්නාවූ ඕනෑම ක්‍රියාවක් වාචික ප්‍රකාශයක් හෝ සිතිවිල්ලක් වේ. අප “මේ ලෝකයේ ” අත් විදින්නාවූ සෑම දැයක්ම සංකතය. සංකත සියල්ලක්ම අනුමාන කළ නොහැකි වෙනස්වේම් වලට හාජ්‍යය වී අවසානයේදී සහමුවින්ම විනාශයට පත්වේ. විනාශයට පත් නොවන එකම දැය “නාම ගොන්න ” පමණි. නාම ගොන්න යනු ඕනෑම පිටත බාරාවක තුළ වාර්තා පමණි.

වල්පාල රාහුල හිමි යන්ගේ ජ්‍යෙෂ්ඨ ගුන්ථයක් වන “What the Buddha Taught” හි එම ධම්ම පද ගාරා තුන විග්‍රහය (p. 57 of 1974 edition) නිරවද්‍ය නොවේ. උන් වහන්සේ ධම්ම හා සංකාර අතර වෙනස නිවන වශයෙන් ගැනීමෙන් නිවන අනත්තා ගනයට දැමීම බරපතල වැරදේදැකි. මෙම වැරදීමට හෝතුව වන්නේ වසර සිය ගනනක් බොහෝ ජ්‍යෙෂ්ඨ නොමග යැවු “ අනිච්ච, දුක්ඛ, අනත්තා ” හි සාවද්‍ය අර්ථ දැක්වීම නිසාය.

මෙම “ අනිච්ච, දුක්ඛ, අනත්තා ” හි සාවද්‍ය අර්ථ දැක්වීමෙහි ඇති ගෙටලුව “අනිච්ච, දුක්ඛ, අනත්තා-සත්‍ය අදහස ” සහ “ අනිච්ච,දුක්ඛ, අනත්තා- සාවද්‍ය අර්ථ නිර්පෙනය ” යන මාත්‍රකා යටතේ සාකච්ඡා කර ඇත. එසේම “ අනිච්ච, දුක්ඛ, අනත්තා ” තුම් තල 31 න් යුත්ත “ මේ ලෝකයේ ” ලක්ෂණ වේ, එයට නිවන අධ්‍යාග වන්නේ නැත.

එශේයින් සංකාර යනු මනසින්, වවනයෙන් හා කයෙන් කරන්නාවූ “කාර ” හෙවත් “ත්‍රිය ” ය. ඒවා පිළිවෙළත් මනෝ සංකාර, වැළැ සංකාර සහ කාය සංකාර වශයෙන් හැඳුන්වේ. මෙහිදි ධම්ම පෙන්වන අසමානතාවය වන්නේ, ද්‍රව්‍යය හෝ ප්‍රඛ්‍රාර අභ්‍යුත්ව මෙම ලෝකයේ සෑම දැයක්ම ධම්ම වීමය.

2. අප කරන්නාවූ සංකාර මත දිනක දී සංකත බවට පත්වේ. නාම ගොන්න යනු ඕනෑම පිටත බාරාවක තුළ වාර්තා පමණි. එහියින් සංකාර, සංකත, නාම ගොන්න සහ සංකල්ප (පැඹුති) අභ්‍යුත්ව “මේ ලෝකයේ ” පවත්නා ඕනෑම දැයක් ධම්ම ගනයට වැට්ටේ. “මේ ලෝකයේ ” සෑම දැයක්ම ධම්ම ය. තුම් තල 31 න් යුත්ත “ මේ ලෝකය ” නිවන අයන්වන්නේ නැත.

සංකාර සහ සංක්ත මෙන් නොව නාම ගොන්ත සඳාකාලික වේ. ඒ නිසාම අනියුද බල අති පුද්ගලයෙකුට පෙර හවයන්හි හෝ අතිනයේ සිහැම මොහොතකට ගොස් එම අතිත හවයන්හි සිද්ධි සිහිකළ හැකිය. “අඛණ්ඩ මතක සටහන් ගැන මැතකදී වාර්තා වූ සාක්ෂි (HSAM)” කියවන්න.

අප යමක් කරන විට (සංකාරයක්) එහි “නාම සටහන”ක් සිතෙහි බාරතාය (කාචැල්දීමක්) වේ. ඒ නිසා කාලනියමයක් කළ නොහැකි මූලාර්ථිතයක් ඇති සවේතනික ජීවියෙකුගේ සම ක්‍රියාවකම වාර්තාවක් ඇත. එය නාමගොන්ත සේ හඳුන්වේ. සම පෙර හවයක්ම සහ එම පෙර හවයන්හි කරන ලද ක්‍රියාකාරකම් සියල්ලම “වාර්තා බාරාවේ” සිනමා පටයක් සේ (හොතික වශයෙන් නොවේ) ඇත. අනාරිය ධ්‍යාම වඩා අනියුද හැකියාවන් උපද්‍රවා ගත් අයෙකුට සිමිත කාල ප්‍රමානයක නාම ගොන්තහි අඩංගු තොරතුරු වලට ප්‍රවේශ විය හැක. එම අනියුද බලය අරිය ධ්‍යාම හරහා ලබා ගත්තේ නම් වඩාත් ගැහුරුට නාම ගොන්ත බාරාවට ප්‍රවේශ විය හැක.

බ්‍යුල්න් වහන්සේට අධිවේගයකින් කැමති තරම් ආපස්සට අනාවර්තාය කළ හැකිවුවන්, සවේතනික ජීවියෙකුගේ නාමගොන්තයෙහි මූලාර්ථිතය තෙක් දැකිය නොහැකිවූ නිසා සත්ත්වයාට ඇත්තේ මුළ දුක්වා අනාවර්තාය කළ නොහැකි ආර්ථිතයක් බව බ්‍රූන් වහන්සේ වදාළන.

3. ඇමරිකා එක්සත් ජනපදයේ ජනප්‍රිය ජනාධිපතිවරු දෙශීලෙනක් වන පෝන් කෙනඩි සහ රෝහල්ඩ් රේගන් යන මැතිවරුන් නිද්‍රිශ්‍යනයක් වශයෙන් ගෙන මෙම “නාම ගොන්ත” පැහැදිලි කිරීම වඩාත් පහසුය. එම දෙපලගේ හොතික ගේර දුක්නට නැති එනම් එම “ර්සප” කාය බොහෝ කළකට පෙර දිරු පත් වේ ගොස් ඇත. එහෙත් එම “නාම ගොන්ත” සහෙන ප්‍රමානයක් අප අතර තාමන් රැඳී ඇත. යමෙකු හා සමග කොනෙක් එම මතකයන් හෝ “නාම ගොන්ත” රැඳී පවතිදැයි තීරතාය වන්නේ හෙතෙම එම දෙපල හා කෙතරම් ලැඟින් අසුරු කළේද යන්න මතය. පෝන් කෙනඩි හෝ රෝහල්ඩ් රේගන් යන නම කිහි පමණින් ඔවුන්ගේ ර්සපය අපගේ මනසේ මැවේ යයි.

එපමණක් නොව ඔවුන් මුන ගැසී ඇති අයට එම සිද්ධිය සිනමාවක් නර්මිතනාක් මෙන් සිහියට එනවා ඇති.

ඒ අයුරින්ම අපගේ පිවිතයේ විවිධ අවස්ථා හෝ අපගේ “නාම ගොන්ත” යෙන් කොටස් අපට සිහිපත් කළ හැක. සමහර කුඩා දුරුවන්ට ඔවුන්ගේ පෙර හවයේ “නාම ගොන්ත” යේ සමහර කොටස් සිහිපත් කළ හැක. අනියැ බලයන් කළ හැක්කේද එවරුනීම දෙයකි. අනියැ බලය යම් කෙනෙකුගේ මතකය හෝ “නාම ගොන්ත” යෙහි අඩංගු අවස්ථාවන් ආපස්සට දැකීමේ හැකියාව බොහෝ සෙයින් විනිදුවා හරේමක් කරයි.

4. “නාම ගොන්ත” නොදිර්න නිසා “අනිවිව” (“මේ ලෝකයේ” කිසි දෙයකින් එකාකාරව සතුට පවත්වාගන යාම කළ නොහැක) හෝ “දක්ඛ” (එහෙදින් අප සිත් තැවුලට හා වේදනාවට පත් වේ) මෙයට අදාළ නොවේ. එම නිසා නාම ගොන්තෙහි “අනිවිව” හා “දක්ඛ” ලක්ෂණ නැත. එහෙන් නාම ගොන්තෙහි හරවත් කිසිවක් නැති නිසා ඒ සියල්ලම අනත්ත්ව වේ.

5. “වය ධම්මා සංකාරා, අප්පමාදේන් සංපාදේන් ” එනම් “ යමෙකුගේ අභාවයට හෝ අනිසි විපාකවලට හේතු වන්නාවූ සියලු ධර්මයන් සංකාර වේ, ප්‍රමාද නොවේ එම “සං” තෝරා බෙරා ගන්න, ඒ බුදුන් වහන්සේගේ අවසන් අවවාදයයි.

“වය” යනු දිරාපත්වීම හෝ විනාශවීයාම වේ, විශේෂයෙන් මෙනැන්ගිදී අදහස් වන්නේ සඳාවාරවන්කම විනාශ්වී යාමයි.

සයර දීර්ඝ කිරීමට හේතු වන්නාවූ “සං” උපද්‍රවන්නවූ ක්‍රියා “සංකාර” ය. “සං යනු කමක්ද ? සංසාර යන්නෙහි අදහස්?” කියවන්න.

සියලු සංකාර “වය ධම්මා” (අයහපත් ප්‍රතිච්චිල දෙන) යයි බුදුන් වහන්සේ හික්ෂාන්ට අවවාද කළ සේක, මත් සංකාර යනු කමක්දැයි මනාව පැහැදිලි වේ.

6. “නාම ගොන්ත” ගැන වඩාත් පැහැදිලිව නපිර්ති සූත්‍රයෙහි සඳහන්වේ:

“රුපං ජීරති මත්වානං, නාම ගොන්තං නපිරති ”

රුප හෝ දුව්‍යමය වස්තුන් දිරාපත් (ජීරති) වේ, එසේම මර්ත්‍යයට හෝ විනාශයට පත් වේ. නමුත් “නාම ගොන්ත” නොදිරයි. මුලදී සඳහන් කළ ඇමරිකානු ජ්‍යායිපති දෙපලගේ “රුප” දිරා ගොස්ය. එහෙන් ඔවුන්ගේ නාම ගොන්ත අප සමග රැදී ඇත.

එම නාම ගොන්ත අපගේ නාමගොන්ත හා යම් යම් තැන්වලදී මිශ්‍රව පවත්නා හෙයින් අපගේ නාම ගොන්තයට මතකයෙන් ප්‍රවේශ විය හැක. අනිජ බලය ඇත්තේ නම් මෙම ප්‍රිචිනයේ මූල “නාම ගොන්ත”ම පමණක් නොව පෙර හවයන් බොහෝමයක්ද දැකිය හැක. මූලාරම්භය තෙක් දැකිය නොහැකිවූ මූල දක්වා අනාවරණාය කළ නොහැකි ආරම්භයක් ඇති අපගේ මූල නාම ගොන්තට ප්‍රවේශවුවත් නැතත් එය නොවනස්ව පවතී. එහෙයින් නාම ගොන්න සහ සංකල්ප (පැඹුති) අධ්‍යුල්‍ය “මේ ලෝකයේ ” පවත්නා සින්ම දෙයක් ධම්ම වේ. “මේ ලෝකයේ ” සෑම දෙයක්ම ධම්ම ය. ඒ සෑම දෙයකම හරවත් බවක් නැති නිසා අනත්ත්‍රි ය. මේවා අල්වාගන (උපාදාන) සිටීමෙහි හරයක් නැත. අරහත් බවට පත්වූ පසු නිවන අවබෝධ කිරීමට උපකාරීවූ බුද්ධ ධම්ම පවා අවසානයේදී අන්හරිය යුතුයයි බුදුනු වදාලන. බුදුන් වහන්සේ බුද්ධ ධම්ම ගංගාවක් තර්ණය කිරීමට උපයෝගී කරගත්තා පහුරුකට සමාන කළයේක. ගෙගෙන් එගොඩිවූ පසු පහුරු කර තබාගන යාම අනවශ්‍යයයි බුදුනු වදාලන. මෙම හොතික ලෝකයේ සියලු දේම අත් හැරීමෙන් අවබෝධ කරගත්තාවූ නිවන පමණක් වට්නාවූ “අත්ත ” නම් වේ.